

ශ්‍රී ලංකා බැංකුව හා පාලි විශ්වවිද්‍යාලය - 2014

ශ්‍රී ලංකා බැංකුව හා පාලි විශ්වවිද්‍යාලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ක්‍රියාකාරීත්ව ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය හා 1981 අංක 74 දරන ශ්‍රී ලංකා බැංකුව හා පාලි විශ්වවිද්‍යාල පනතේ 38 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළයුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්ව විගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2014 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 1ට අනුව සියලු වත්කම්, වගකීම්, ආදායම් හා වියදම් සාධාරණ අගයට මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කළයුතු වුවත්, භාවිතයට ගන්නා නමුත් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇති පිරිවැය රු.4,681,438ක් වූ වත්කම් ප්‍රත්‍යාගණනය කර සාධාරණ අගය ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

හඳුනාගත් වත්කම්වලට අදාළ ක්ෂයවීම් ගැලපීමේදී වත්කම් මිලදී ගැනීම, ඉදිකිරීම හා බැහැර කිරීමට අදාළ කාලසීමාව සලකා කාලානුරූපීව ගැලපීම සිදුකිරීම ක්ෂයවීම් ගණනය කරන ප්‍රතිපත්තිය ලෙස මූල්‍ය ප්‍රකාශන තුළ හෙළිදරව් කර තිබුණද විශ්වවිද්‍යාලය විසින් ජංගම නොවන වත්කම් පංති කිහිපයක් සඳහා මිලදීගත් දින සිට ක්ෂය කිරීමේ ප්‍රතිපත්තිය හා අනෙකුත් වත්කම් පංති වෙනුවෙන් මිලදීගත් දිනය නොසලකා සම්පූර්ණ වර්ෂය සඳහාම ක්ෂය කිරීමේ ප්‍රතිපත්තිය අනුගමනය කර තිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ගණනය කිරීමේ දෝෂ හේතුකොටගෙන සමාලෝචිත වර්ෂය සඳහා ගොඩනැගිලි ක්ෂය වීම් රු.624,378ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) ප්‍රත්‍යාගණනයට ලක්කර තිබූ විශ්වවිද්‍යාලය සතු වාහන ප්‍රත්‍යාගණනයෙන් පසුව ඵලදායී ලෙස භාවිතා කළහැකි කාලය ඇස්තමේන්තු කොට ක්ෂයවීම් ගණනය කළයුතු වුවත්, නව වාහන සඳහා වූ ක්ෂය අනුපාත මත ප්‍රත්‍යාගණිත වාහන ක්ෂය කර තිබීම හේතුවෙන් වාර්ෂික ක්ෂයවීම් වල නිවැරදිතාවය තහවුරු නොවුණි.
- (ඇ) විශ්වවිද්‍යාලය විසින් කරන ලද වත්කම් ප්‍රත්‍යාගණනය ගිණුම්ගත කිරීමේදී එම වත්කම්වල පිරිවැය හා සමුච්චිත ක්ෂය නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි. විගණනයේදී කරන ලද ගණනය කිරීම් අනුව ප්‍රත්‍යාගණන අතිරික්තය රු.11,863,188කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ) ප්‍රත්‍යාගණනය සඳහා දරන ලද රු.1,749,762ක අයහාර වියදම ප්‍රාග්ධන වියදමක් ලෙස ගොඩනැගිලි ගිණුමට හර කර තිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂයට අදාළ එකතුව රු.1,232,684ක උපචිත වියදම් 2015 වර්ෂයේ වියදම් ලෙස ගිණුම් ගත කර තිබුණි.

- (ඊ) වසර 5ක් සම්පූර්ණ නොවූ නිලධාරීන් වෙනුවෙන් පාරිතෝෂික ප්‍රතිපාදන ඇති නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ පාරිතෝෂික වියදම හා පාරිතෝෂික වෙන් කිරීම රු.1,356,236ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (උ) තැපැල් වියදම් දැරීම සඳහා ආයතනයේ නිලධාරියෙකු වෙත ලබාදී තිබූ රු.50,000 ක අග්‍රිමයෙන් වර්ෂය අවසානයේදී රු. 35,035ක් ඉතිරි වී තිබූ නමුත්, එය මුදල් ශේෂයක් ලෙස අවසාන ගිණුම් තුළ දක්වා නොතිබුණි.
- (ඌ) මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී, බාහිර විභාග අංශයට අදාළ රු.4,930,839ක වැටුප් හා රු.1,571,407 ක ලිපි ද්‍රව්‍ය පිරිවැය අභ්‍යන්තර විභාග අංශයේ පිරිවැයක් ලෙස ගිණුම්ගත කොට තිබූ අතර, බාහිර විභාග අංශය භාවිතා කරන වත්කම් සඳහා ක්ෂය වීම් හඳුනාගෙන නොතිබුණි. මූල්‍ය ප්‍රකාශන තුළ බාහිර විභාග අංශය වෙනුවෙන් රු.5,664,049 ක අතිරික්තයක් පෙන්වුම් කළද එහි නිවැරදිතාවය පිළිබඳව සැඟිමකට පත්විය නොහැකි විය.
- (එ) ගිණුම් වර්ෂය තුළ අවසන් නොවූ ගොඩනැගිලි ව්‍යාපෘති සඳහා ගෙවන ලද අතුරු බිල්පත්වල වටිනාකම ගොඩනැගිලි ගිණුමට හරකර තිබීම නිවැරදි කිරීම සඳහා රඳවා ගැනීම් හා අත්තිකාරම් රහිතව සැපයුම්කරුට ගෙවූ මුදල පමණක් නොනිමි වැඩ ගිණුමට මාරු කර තිබීම හේතුවෙන් එම ගිණුම රු.3,867,814ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඒ) අයභාර ස්වරූපයේ වූ ගොඩනැගිලි අලුත්වැඩියා හා නඩත්තුව සඳහා දරන ලද රු.12,487,566ක වියදම් ප්‍රාග්ධන වියදම් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (ඔ) නඩත්තු කටයුතු සඳහා මිලදී ගත් පිරිවැය රු.674,653ක භාණ්ඩ සමාලෝචිත වර්ෂය අවසානයට ඉතිරිවී තිබූ නමුත් එම භාණ්ඩ ඉතිරි තොග ලෙස ගිණුම් ගත නොකර ලාභයට එරෙහිව කපාහැර තිබුණි.
- (ඕ) සමාලෝචිත වර්ෂය තුළ ජනිත වී ඇති එහෙත් ගෙවා නොමැති වියදම් ගිණුම් වර්ෂයේ වියදමක් ලෙස උපවිත කළහැකි නමුත්, සත්‍ය වශයෙන්ම ජනනය නොවූ බාහිර විභාග අංශයේ එක් එක් පාඨමාලාවේ වියදම් ඇස්තමේන්තුවල සඳහන් අගයන් ඇසුරින් පිළියෙල කරන ලද වාර්තාවක් පදනම් කර ගනිමින් ගිණුම් වර්ෂය සඳහා එකතු වටිනාකම රු.2,025,064ක වියදම් උපවිත කර තිබුණි.
- (ක) 2014 දෙසැම්බර් 31 දිනට ප්‍රකාශන තොග භෞතික පරීක්ෂාවක් සිදුකර නොතිබුණි. ප්‍රකාශන තොග භාර සහකාර ලේඛකාධිකාරීගේ වාර්තාවට අනුව රු.946,700ක් වූ ප්‍රකාශන තොග මූල්‍ය ප්‍රකාශන තුළ රු. 378,680ක් ලෙස දැක්වීම හේතුවෙන් තොගයේ අගය රු. 568,020ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (ග) බාහිර පාඨමාලා තුළින් පසුගිය වර්ෂයේ විලම්භනය කරන ලද රු. 1,249,213ක ශේෂය සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස හඳුනා නොගෙන තවදුරටත් විලම්භනය කළ ආදායමක් ලෙස පවත්වාගෙන ගොස් තිබුණි.

2.2.4 නොසැසඳූ පාලන ගිණුම්

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව ආපදා ණය ශේෂය රු.2,751,099ක් වුවද කේවල ශේෂ ලැයිස්තුව අනුව එම ශේෂය රු. 2,944,014ක් වූයෙන් ආපදා ණය ශේෂයේ රු.192,915ක වෙනසක් විය.

2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම

මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කොන්ත්‍රාත් මත රඳවා ගැනීම් ශේෂය තුළ වූ වර්ෂ 5 කට වඩා වැඩි කාලය ඉක්ම වූ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට ගෙවිය යුතු රු.8,756,861ක ශේෂය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ගෙවිය යුතු රු.1,239,426ක ශේෂය කුමන ව්‍යාපෘතිය වෙනුවෙන් රඳවාගත් ශේෂද යන්න තහවුරු කර ගතහැකි සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් නොවීය.

2.3 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

රජයේ අනුමත වැටුප් හා දීමනාවලට පරිබාහිරව 1994 ජුනි 14 දිනැති අංක 95 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වක්‍රලේඛයට අනුකූල නොවන පරිදි විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යන බාහිර ව්‍යාපෘති පාඨමාලා තුනක ආදායමෙන් ප්‍රමාණවත් අතිරික්තයක් නොතිබියදී රු.988,600ක මුදලක් දීමනා ලෙස අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ගෙවා තිබුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් නිරීක්ෂණය කරනු ලැබේ.

නීති, රීති හා රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම්
<p>(අ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සහ උසස් අධ්‍යාපන ආයතන සංග්‍රහයේ 20 වෙනි පරිච්ඡේදයේ 3.1 වගන්තිය හා 10 වෙනි පරිච්ඡේදයේ 1.6.1 වගන්තිය</p>	<p>සමාලෝචිත වර්ෂය තුළදී ගෙවන ලද එකතුව රු.51,514,987 ක වැටුප් හා දීමනා තහවුරු කර ගැනීම සඳහා අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පැමිණීම, පිටවීම සටහන් ලේඛන සහ නිවාඩු ලේඛන විගණනයට ඉදිරිපත් නොකෙරුණි.</p>
<p>(ආ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය</p>	<p>ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන ගොස් නොතිබුණි.</p>

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විශ්වවිද්‍යාලයේ මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵලය රු.2,626,061ක ඌනතාවයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු.2,300,007ක් විය. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.326,054කින් පිරිහීම සඳහා ප්‍රථම උපාධි විභාග ගාස්තු ආදායම අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

3.2 විශ්වවිද්‍යාලයට එරෙහිව ආරම්භ කර ඇති නෛතික සිද්ධි

විවිධ හේතු මත සේවයෙන් ඉවත්කිරීම හා තනතුරු ලබා නොදීම හේතුවෙන් සේවකයින් විසින් විශ්වවිද්‍යාලයට එරෙහිව අධිකරණවල නඩු 08 ක් ගොනු කර තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

ශ්‍රී ලංකාවේ හා විදේශයන්හි බෞද්ධාගම පතුරුවාලීම හා ධර්මදාන කටයුතු පෝෂණය කිරීම සඳහා බෞද්ධ ධර්මය හා විනය පිළිබඳ ශාස්ත්‍රධරයන් පුහුණු කිරීම විශ්වවිද්‍යාලයේ මූලික අරමුණ වන නමුත්, පසුගිය වර්ෂයන්ට සාපේක්ෂව අභ්‍යන්තර උපාධි ලබා ගැනීම සඳහා වූ විදේශීය ශිෂ්‍ය ආකර්ෂණය ඉතා අඩුවී තිබුණි. 2013 වර්ෂය තුළ උපාධි අපේක්ෂකත්වය සඳහා විදේශීය ශිෂ්‍යයින් 46 දෙනෙකු ඉල්ලුම් කර තිබූ නමුත් සමාලෝචිත වර්ෂයේදී උපාධි අපේක්ෂකත්වය සඳහා ඉල්ලුම්කළ ශිෂ්‍ය සංඛ්‍යාව 9 දක්වා අඩු වී තිබුණි.

4.2 ඒකශිෂ්‍ය පිරිවැය

සමාලෝචිත වර්ෂය තුළ අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍යයින් 359ක් වෙනුවෙන් දරන ලද මුළු පුනරාවර්තන වියදම රු.235,642,269ක් වූ අතර, ඉකුත් වර්ෂයේ ශිෂ්‍යයින් 333ක් වෙනුවෙන් දරන ලද මුළු පුනරාවර්තන වියදම රු.190,592,915ක් විය. සමාලෝචිත වර්ෂයේ රු.656,385 ක් වූ ඒකශිෂ්‍ය පිරිවැය ඉකුත් වර්ෂයේ රු.572,351ක් වූ ඒකශිෂ්‍ය පිරිවැය හා සසඳන විට සියයට 14.68 කින් වැඩි වී තිබුණි.

4.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 1997 නොවැම්බර් 21 දිනැති අංක 721 දරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය අනුව ස්වයං ඇගයීම් වාර්තාවක් පදනම් කරගෙන II ශ්‍රේණියේ කටිකාචාර්යවරයෙකු I ශ්‍රේණියට උසස් කිරීමේදී උසස්වීම ලබාදිය යුතු දිනය තීරණය කිරීම සඳහා පාලක සභාව විසින් අනුමත ක්‍රමවේදයක් සකස් නොකිරීම හේතුවෙන් II ශ්‍රේණියේ කටිකාචාර්යවරයෙකු I ශ්‍රේණියට උසස් කිරීමේදී වසර 4 ක් පෙරදානම කර උසස්වීම ලබාදී තිබුණි.
- (ආ) විනය පරීක්ෂණ සඳහා අමාත්‍යාංශය වෙත මාරු කරන ලද නේවාසිකාගාර උපපාලකවරුන් දෙදෙනෙකුගේ රාජකාරී ආචරණය සඳහා කොන්ත්‍රාත් පදනම මත උපපාලකවරුන් දෙදෙනෙකු බඳවාගෙන තිබුණි. විනය පරීක්ෂණ නිම වී ස්ථිර උපපාලකවරුන් දෙදෙනා නැවත සේවයේ යොදවා තිබූ නමුත්, කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් එක් උපපාලකවරයෙකුගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරමින් තවදුරටත් සේවයේ යොදවා තිබුණි. මෙම කොන්ත්‍රාත් පත්වීම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය විගණනයේදී පැහැදිලි නොවූ අතර 2015 ජූලි 02 දින දක්වා අනාර්ථිකව රු.161,320ක මුදලක් ඉහත උපපාලකවරයා වෙත වැටුප් ලෙස ගෙවා තිබුණි.
- (ඇ) පරිගණක උපදේශක II ශ්‍රේණියේ තනතුරකට නිලධාරියෙකු බඳවා ගැනීම සඳහා අවම වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් තිබිය යුතුවේ. එහෙත් විශ්වවිද්‍යාලය විසින් එකී අවම සුදුසුකම් සපුරා නොමැති තැනැත්තෙකු 2012 ඔක්තෝබර් 08 දින සිට පරිගණක උපදේශක II තනතුරට බඳවා ගෙන තිබුණි. මෙම තනතුර සඳහා මූලික සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් 17 දෙනෙකු අයදුම් කර තිබූ අතර, එකී අයදුම්කරුවන් අතර තොරතුරු තාක්ෂණ විෂයය සහිතව උපාධිය සම්පූර්ණ කර තිබූ අයදුම්කරුවන් සිටියදී උපාධි සහතිකයක් ඉදිරිපත් නොකළ ඉහත අයදුම්කරු බඳවා ගැනීමට හේතු වූ කරුණු විගණනයේදී පැහැදිලි නොවූණි.

- (ඇ) විශ්වවිද්‍යාලයේ සහකාර ලේඛකාධිකාරීවරයෙකු ලෙස 2004 ජූලි 12 දින පත්වීම් ලැබූ නිලධාරියෙකු පරිවාස කාලය තුළ විවිධ වෝදනා නගමින් විනය පරීක්ෂණයකින් තොරව 2009 ජනවාරි 27 වන දින ඉවත් කර තිබුණි. පරිවාස කාලය දීර්ඝ කිරීමට හා පරිවාස පත්වීම අවසන් කිරීමට එරෙහිව නිලධාරියා විසින් අවස්ථා දෙකකදී මානව හිමිකම් කොමිෂන් සභාවේ නඩු පවරා තිබූ අතර, මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිලධාරියා සේවයේ පිහිටුවා හිමි වෙනත් සහන ලබා දෙන ලෙස නියෝග කර තිබුණි. මානව හිමිකම් කොමිෂන් සභා තීරණ ක්‍රියාත්මක කළයුතු බව 17/2005 හා 2005 ඔක්තෝබර් 05 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් හා මානව හිමිකම් තීරණ ක්‍රියාත්මක නොකරන්නේ නම් අදාළ අමාත්‍යවරයා මගින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළයුතු බව ජනාධිපති ලේකම්ගේ 2014 ඔක්තෝබර් 10 දිනැති අංක E&O/AC/1/8/6 දරන ලිපියෙන් දන්වා ඇතත්, ඊට අනුකූලව කටයුතු කර නොතිබුණි.
- (ඉ) සංස්කෘතික හා භාෂා අධ්‍යයනාංශයේ සංස්කෘත විෂයය සඳහා ආධුනික කථිකාචාර්යවරයෙකු බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කර තිබූ අතර, සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් සිදු කිරීමට මණ්ඩලයක් පත් කර තිබුණි. සම්මුඛ පරීක්ෂණ ලකුණු සටහන අනුව වැඩිම ලකුණුලාභියා අදාළ තනතුරට බඳවා නොගෙන පස්වන ස්ථානයේ ලකුණුලාභියා වෙත කථිකාචාර්ය තනතුර ප්‍රදානය කර තිබුණි. මෙලෙස අවිධිමත් හා නීත්‍යානුකූල නොවන ලෙස පුරප්පාඩුව පිරවීමට හේතුවූ කරුණු විගණනය වෙත පැහැදිලි නොවුණි. මේ හේතුවෙන් අසාධාරණයට ලක්වූ අයදුම්කරුවෙකු විසින් විශ්වවිද්‍යාලයට එරෙහිව නඩු පවරා තිබුණි.
- (ඊ) අත්තිකාරම් ලබාදී වර්ෂ 2 සිට වර්ෂ 5 අතර කාලයක් ඉක්ම ගොස් තිබූ රු.915,262කට අදාළ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කර නොතිබූ අතර වගකිවයුතු නිලධාරීන්ගෙන් මෙම අත්තිකාරම් මුදල හා කාර්යසාධන බැඳුම්කර අයකර ගැනීමට හෝ නීතිමය පියවර ගැනීමට ආයතනය කටයුතු කර නොතිබුණි.

4.4 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2014 දෙසැම්බර් 31 දිනට ශිෂ්‍යත්ව හා ත්‍යාග අරමුදල් ආයෝජන ඉතුරුම් ගිණුමේ ශේෂය රු.2,154,522ක් වූ අතර, එම මුදල ආයෝජනය නොකර ඉතුරුම් තැන්පතුවක් ලෙස පවත්වාගෙන ගොස් තිබුණි.
- (ආ) බෞද්ධ අධ්‍යයනයට හා පාලි භාෂාවට පමණක් සීමා වූ පර්යේෂණවලට ආධාර කිරීම සඳහා පිහිටුවා තිබූ ජියුන් බෞද්ධ පර්යේෂණ හා ප්‍රකාශන අරමුදල 2006 වර්ෂයෙන් පසුව අදාළ අරමුණ ඉටුකරවා ගැනීම සඳහා යොදවා ගෙන නොතිබුණු අතර, සමාලෝචිත වර්ෂය අවසානයේදී අරමුදලේ ශේෂය රු.2,134,222ක් විය.
- (ඇ) 2013 වර්ෂය තුළ පුස්තකාල පොත් සමීක්ෂණය සඳහා කමිටුවක් පත් කර තිබූ අතර, එම කමිටු වාර්තාවට අනුව පුස්තකාල පොත් 4,224 ක උනන්දුවක් නිරීක්ෂණය විය. උනන්දුවට හේතුවූ කරුණු විමර්ෂණය කොට වගකිවයුතු පාර්ශවයන් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු උනන්දුවයේ වටිනාකම ගිණුම්වලින් ගැලපිය යුතු වුවත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

4.5 අරමුදල් උන උපයෝජනය

අරමුදල් අවශ්‍යතා නිසිලෙස පුරෝකථනය කිරීමකින් තොරව භාණ්ඩාගාර ප්‍රතිපාදන ලබා ගැනීම හේතුවෙන් 2014 වර්ෂයේ අවසාන දිනට මුලධන වියදම් සඳහා පවත්වාගෙන ගිය මුදල් ගිණුමෙහි රු.මිලියන 20කට අධික ශේෂයක් පැවතුණි.

4.6 නිෂ්ක්‍රීය හා උන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2004 වර්ෂයේ සිට රු. මිලියන 512 ක් වැය කර සියලු පහසුකම් සහිතව නවීකරණය කරන ලද ගොඩනැගිලි ඇතුලු යටිතල පහසුකම් වැඩිදියුණු කර තිබුණද එම පහසුකම් ප්‍රයෝජනයට ගතහැකි වන පරිදි සැලසුම් සකස් කර නොතිබුණි.
- (ආ) අවශ්‍යතාවය මත ප්‍රාග්ධන භාණ්ඩ මිලදී නොගැනීම හේතුවෙන් රු.30,240ක් වටිනා ෆැක්ස් යන්ත්‍රයක්, රු.19,100ක් වටිනා ලිපිකරු මේසයක් සහ රු.27,866ක් වටිනා වෝටර් ෆිල්ටර් ස්ටැන්ඩ් 2ක් මාස 08 සිට මාස 31 දක්වා කාලයක සිට ගබඩා කර තිබුණි. අවශ්‍යතාවයකින් තොරව මෙම භාණ්ඩ මිලදී ගැනීමට හේතු වූ කරුණු විගණනයට පැහැදිලි නොවුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 ප්‍රසම්පාදන සැලැස්ම

සමාලෝචිත වර්ෂය සඳහා වූ ප්‍රසම්පාදන සැලැස්මෙහි මිලදී ගැනීමට අපේක්ෂා කර තිබූ භාණ්ඩ අයිතම 35 කින් අයිතම 11ක් මිලදීගෙන නොතිබුණු අතර පිරිවැය රු.8,978,551ක් වූ භාණ්ඩ වර්ග 27 ක් ප්‍රසම්පාදන සැලැස්මෙන් බැහැරව මිලදී ගෙන තිබුණි. මේ අනුව ප්‍රසම්පාදන සැලැස්ම ඵලදායී මූල්‍ය පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු ශ්‍රී ලංකා බැංකු හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායයන් වහන්සේගේ අවධානයට වරින් වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළයුතුය.

- (අ) වත්කම් කළමනාකරණය
- (ආ) ඉදිකිරීම්
- (ඇ) මානව සම්පත් කළමනාකරණය
- (ඈ) බාහිර ව්‍යාපෘතිවලට අදාළ ගිණුම්කරණය
- (ඉ) වාහන පාලනය